



ස.ණ.ස. ප්‍රවෘත්ති කොළඹ 03

සඟ

2019 - සැප්තැම්බර් - නවවන කලාපය

දායකත්වය රු 15/-



වත්කම් බැරකම් ප්‍රකාශ, ගිණුම් හා අයවැය, නුදුන්නොත් වසර 4ක් හිරගත කළ හැකිද?

බස්නාහිර පළාතේ වැඩ බලන සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් රුවන් ඒ විජයවික්‍රම මහත්මිය විසින් 2019.06.26 දිනෙන් නිකුත් කර ඇති ලිපිය මගින් දන්වා ඇති වැදගත් කරුණා කෙරෙහි අවධානය යොමු කරවමි.

1. ප්‍රඥප්තියේ 43(අ) හා 43(ආ) (2) අනුව අදාළ මුදල් වර්ෂය අවසන් වී මාස 03 ක් ඇතුළත ගිණුම් වාර්තා යැවිය යුතු බව මෙන්ම එසේ නොකිරීම ගැන නිදහසට කරුණු විමසීමේ

අවශ්‍යතාවයක් නොමැති බව.

2. ප්‍රඥප්තියේ 43(ආ)(1) අනුව මුදල් වර්ෂයක් වෙනුවෙන් අය වැය ලේඛණ පිළියෙළ කර මාසයකට කලින් එහි පිටපතක් රෙජිස්ට්‍රාර්වරයා වෙත ද යවමින් සහකාර කොමසාරිස්වරයා වෙත යැවිය යුතු බව

3. පනතේ 67 (1) අනුව සභාපති හා කාරක සභාවේ සියලු දෙනාම වත්කම් බැරකම් ප්‍රකාශ සහකාර කොමසාරිස් වරයා වෙත යැවිය යුතු බව.

එම ලිපියෙන් දී ඇති දින වකවානුවල වාර්තා

සභා සාමාජික නායක සමුපකාර ප්‍රසාදිනී බැනිසන් විරසුරිය

ඉදිරිපත් නොකළොත් 74(2)(1) වගන්තිය අනුව නීතිමය පියවර ගන්නා බව දැන්වුවත් එවැනි වගන්තියක් නැත. ඇත්තේ 74(2) වගන්තියයි. ඒ අනුව 74(1) වගන්තියේ සඳහන් වරදක් සිදු කරන අයකුට නඩු පවරා වසර 2 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමක් හෝ රු.12,000/-ක් නොඉක්මවන දඩයකට හෝ දෙයාකාරයකට ද යටත් විය යුතු බව 74(2) හි සඳහන්ය. 74(3) අනුව නම් දඩුවමට යටත් වන්නේ නැත.

එහෙත් මෙම වගන්තිය යටතේ කොමසාරිස්වරයාට කටයුතු කළ නොහැකිය. ඉහත 1 හා 2 පිළිබඳව කටයුතු කළ හැක්කේ 43 (5) වගන්තිය අනුව පමණකි. ඒ අනුව එම වරදවලට දිය හැකි දඩුවම වන්නේ රු. 2,000/- ක දඩයක් ගෙවීම පමණයි. එසේ වුවත් 43(6) අනුව වරදකරු නොවීමට ද ඉඩ ඇත. මේවා කිරීමට පෙර ප්‍රමුඛවන්නේ විගණනය කිරීමයි. ප්‍රඥප්තියේ 44(1) අනුව රෙජිස්ට්‍රාර් විසින්

07 පිටුව...

CICTAB Project Training 2019



1st Row :- L.R.Hathwell, Thusith Kumara Weerawardhana, Danison Weerasooriya, L.A.Abesingha, Padmini Liyanarachchi
2nd Row :- I.K.Lakmali, Mangalika, Hema Kanthi Alapatha, W.Chamila Manori Perera, K.Kamalawathi, W.Dayantha Hiroshini, Dabarage Daska Geen Rishani, K.D.R.Priyadarshani, B.A.D.I.Dhammika, M.Inoka Damayanthi.

සමිති සංවර්ධනයට දිරි ගන්වමින් කළමනාකරුවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය වඩාත් කර්යක්ෂම කිරීම සඳහා අත්දැකීම් ලබා දීමේ අරමුණින් අපගේ ප්‍රාථමික සභා සමිතිවල කළමනාකරුවන් 7 දෙනෙකු හා දිස්ත්‍රික් සංගමයේ කළමනාකරුවන් තිදෙනෙකු ඉන්දියාවේ පුණේ පිහිටි සමුපකාර ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන හා පුහුණු අවස්ථා ලබා දෙන CICTAB ආයතනයේ 2019.07.15 දින සිට 20 දක්වා දින 4 ක පුහුණුවක් සඳහා සහභාගී වන ලදී.

අභිමානවත් පිටිපත හඟරය සභා සංවත්සරය



පිටිපත නගරය සභා සංවත්සරය පසුගියදා සභා සරසුය තුල
07 පිටුව...

දැනුම අවිය කරගනිමු.



සාර්ථක ක්‍රියාත්මකයක විවාරශීලී පෙළහර පාමින් කොළඹ දිසාවේ සභා සමිතිවල කාර්ය සාධන අගයමේ සම්මාන හා සහතික ප්‍රදානය උත්සවයක් 2019.07.18 දින කොරතොට රංග ශාලාවේ දී පැවැත්විණ. කොළඹ දිසා සංගමයේ මෙන්ම සභා සමිතිවල කළමනාකරණ මහා සංගමයේ ගරු සභාපති සමුපකාර ප්‍රසාදිනී බැනිසන් විරසුරිය මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස කොරතොට සභා සමිති කාර්යාලයේ සිට උඩරට නැටුම් කණ්ඩායම පෙරටු කොටගෙන මහත් අභිමානයෙන් උත්සව ශාලාව වෙත කැඳවා ගෙන යන ලදී. බුලත් හුරුලු දී පිරිස පිළිගන්නා ලද්දේ සංගමයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වූ ලක්ෂ්මන් අමරතුංග මහතා හා පද්මිණී ලියනආරච්චි මහත්මිය විසිනි.

සුන්දර කඩුවෙල පුරවරය හා බැඳී කොරතොට ග්‍රාමය පිළිබඳව හදුන්වා දුන් නිවේදක දෙපල ආරාධිතයින් අතින් පහන් සිලු දැල්වීමෙන් අනතුරුව කරගම්පිටිය කඩුවාන සභා සමිතියේ දැරියන් ඉදිරිපත් කළ පූජා නර්තනයෙන් පසු පැමිණි පිරිස පිළිගන්නා ලද්දේ කොරතොට සමිතියේ ගරු සභාපති ආර්.ඒ.ඩී. අබේරත්න මහතා විසිනි. සිය සමිතියට වසර 35 ක් ගතවන මේ අවස්ථාව වන විට ප්‍රදේශයේ සාමාජිකයින් සමග කළ ගනුදෙනු ප්‍රමාණයන් වර්ධනය කරමින් මේ වන විට 1500 ක පිරිසකට අසුන්ගත

හැකි මෙම රංග ශාලාව සමිතියේ ආදායමින් ඉදිකර ගැනීම සමිතියේ ප්‍රගතිය සංකේතවත් කරවන්නක් බව අවධාරණය කරන ලදී.

ප්‍රධාන දේශණය පැවැත්වූ සමුපකාර ප්‍රසාදිනී බැනිසන් විරසුරිය මහතා කාර්ය සාධනය යනු සමිති ශ්‍රේණි ගත කිරීමක් නොවන බවත්, පෙර වසරේ අත් කරගත් තත්වය මත පසු වර්ෂයේ ඇති සාධනීය

වර්ධනයන් අගයමින් ලකුණු දීමෙන් කාණ්ඩවලට පත්කිරීම බව පෙන්වා දෙන ලදී. වසරක් පාසා සිදු කරන මෙම ක්‍රියාවලියට සංගමය රු. දස ලක්ෂයක් පමණ වැය කරන්නේ සමිති ගමට පිරිමිනි සේවාවක් ඇති කරවීම සඳහා බව පෙන්වා දෙන ලදී. සෑම සමිතියක්ම මෙම අගයම කිරීමෙන් වර්ධනය කළයුතු කාර්යයන්

07 පිටුව...

ආත්ම අවබෝධය



ඔබ කවරදාක හෝ සිතුවාද, ඔබේ සත්‍ය ස්වාභාවය. ඔබ, ඔබ යැයි සිතන ආත්ම ප්‍රතිරූපය සත්‍යද? ව්‍යාප්ත? ඔබ, ඔබ ගැන අවබෝධ කර ගැනීමේ වැදගත් කමක් ඇත්ද? එහි වැදගත් කමක් සේම අවශ්‍යතාවයක්ද ඇත. සත්‍ය ස්වාභාවය ගැන නොදැනීමෙන් සිතීමට පදනමක් ඇති නොවේ. තීරණ ගැනීමට මෙන්ම හොඳ නරක වෙන්කර දැකීමටද නොහැකිවේ.

සමහරෙකු, තමන්ට නැති තත්ව මවා පාන්නට උත්සාහ ගනී. ව්‍යාප්ත ප්‍රතිරූප මවාපෑම, තමා තුල ඇති අඩුපාඩු වසා ගැනීමට ගන්නා උත්සාහයක් ලෙස පෙන්වා දිය හැක. එසේම ආත්ම වංචනයෙන් සමාජය තුළ සැරිසරන්නෝද වෙති. කෙනෙකුට තරහ ඇති වුවත්, තරහ ඇති නොවන්නකු සේ හැසිරීමද, ඊර්ෂ්‍යා සහගතව කතා කරමින්, එසේ නොවුවෙකු සේ අන්‍යයන්ට පෙන්වීමද, ආත්ම වංචාවකි. මිනිස් ඝාතකයෙකු අහිංසකයෙකු ලෙස සිතීමෙන් වුවද සිදුවන්නේ ආත්ම වංචාවකි. තමාගේ සත්‍ය ස්වාභාවය නොදැක, යථාර්ථය පිළිගැනීමට මග හැරීමෙන් ආත්ම වංචනයෙහි යෙදෙන්නන් සමාජයේ දැකිය හැක.

සිති කල්පනාවෙන් නොබැලීමෙන් පුද්ගලයෙකු මානසිකව පරිනත වීම සිදු නොවේ. තමා පිළිබඳව අවබෝධය ලබන පමණට, මානසික පරිණතය ඇතිවේ. නිර්ව්‍යාප්ත හැසිරීම ඇත්තෙකු තමා පිළිබඳ ඇති ශක්තිය පිළිබඳ අවබෝධයෙන් ක්‍රියාකෙරේ. ආත්ම අවබෝධය ඇත්තෙකුට මානසික ගැටලු නිරාකරණයට උදව් වේ. උඩසිත හා යටි සිත මානසික ගැටලු ඇති කරයි. මෙම මානසික තත්වය වෙනස් කරවීමට, ඇති වී ඇති කරදර හදුනාගත යුතුයි.

ආත්ම අවබෝධය ඇතිවන්නේ සිතිය කෙරෙහි ඔබ පිළිබඳව, ඔබ සිතියෙන් බැලීමෙන් වටහා ගන්නා දෙයිනි. කෙනෙක් යන්ත්‍රයක් බවට පත්වන්නේ සිතියෙන් තොරව ක්‍රියා කිරීමෙනි. ඔබ සාකච්ඡාවක සිටින අවස්ථාවක ඇතිකර ගතයුත්තේ ආත්ම ශක්ෂණයයි. දේශනයකට සවන් දීමේදී සිතිය යුත්තේ අවධානයටයි. යම් ක්‍රියාවක යෙදීමේදී සිතිය ඇතිවිය යුත්තේ එම ක්‍රියාවේ පිළිවෙලට, නිවැරදි බවට හා එහි නිමාවටයි.

ආත්ම අවබෝධයෙන් යුතුව කෙනෙකු ජීවිතය හැඩගසා ගැනීමේදී, සමාජයට ද බලපෑමක් ඇතිවේ. එම බලපෑම සමාජයට උපහාරයක් ලෙසද, මග පෙන්වීමක් ලෙසද, පෙන්වා දිය හැක. සමබරව කරන ක්‍රියාවක එම පිරිසේ එකිනෙකාගේ උරහිස මත නැගෙමින් ඉහලම තැනට යන තැනැත්තාට අන්‍යයන්ගේ උදව්ව විය යුත්තේ සමබරව සිටීමට තම සිතිය තබා ගැනීමයි.

සිතිය පැහැදිලි පලයසේ පවතිනම්, මානසික ගැටලු නැතිවී, සමස්ථ විශ්වයට විවෘත වේ. එසේ වූ විට විත්ත විමුක්තිය ලබා ගත හැක. මුදල් ගණුදෙනු සදහා ඇප කැප වී සිටින සමුපකාර සාමාජික වූ ඔබ හැම දෙනාම, ආත්ම අවබෝධයෙන් ක්‍රියා කිරීමෙන්, ඇති විය හැකි වැරදි හා අඩුපාඩු මගහරවා ගැනීමෙන් යහපත් ගණුදෙනු කරුවෙකු සේම නිවැරදි පරිපාලකයෙකුද සමාජයට දායාද කල හැක.

ඇරැව්වල සිරිච්ඡය සිරිවර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය සේනපුර නන්දරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා එම විහාරස්ථානයේ සිල් සමාදන්වූ උවැසි උවැසියන් උදෙසා හිල් දාන පුජාව සහා පූජ්‍ය කටුවන ජියරතන ස්වාමීන්වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනයක් පවත්වනු ලැබින. නැගෙනහිර ඇරැව්වල



අංක 2 සභාස සමිතිය දායකත්වය දරණ ලදී.

කුසුමලතා සමරවික්‍රම - ගරු සභාපති

උතුරු කටුබැද්දේ සභාස ක්‍රිකට් තරඟාවලිය 2019

උතුරු කටුබැද්දේ සභාස තරණ කමිටුව වසරක් පාසා පවත්වනු ලබන ක්‍රිකට් තරඟාවලිය එම කමිටුවේ සංවිධානයෙන් සොයිසාරාම පාසැල් ක්‍රීඩාංගනයේදී පසුගියදා දවසපුරා පැවැත්වීය. සාමාජික කාන්තා ක්‍රිකට් තරඟ

ළමා සාමාජිකයන්ගේ ක්‍රිකට් තරඟ සහ සාමාජික පිරිමි ක්‍රිකට් තරඟ උතුරු කටුබැද්දේ සභාස සමිතියේ මුල් කත්වයෙන් පැවැත්වීය.

කාන්තා ශූරතාව, අනුශූරතාව, හොඳම ක්‍රීඩිකාව,

ළමා ශූරතාව අනුශූරතාව හොඳම පිතිකරු, හොඳම පන්දුවන්නා සාමාජික පිරිමි ශූරතාවය අනුශූරතාවය හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා තෝරා ගනිමින් ත්‍යාග ප්‍රධානය සිදු කලහ.

නිමල් කොළඹගේ
උතුරු කටුබැද්දේ සභාස
චාරිකාකරු

හෝමාගම කලාපීය

පුහුණු වැඩසටහන

කොළඹ දිස්ත්‍රික් සභාස සමිති සංගමයේ හෝමාගම කලාපයේ සභාස සමිතිවල කාරක සභික නිලධාරී මහත්ම මහත්මීන් හා කාර්‍ය මන්ඩලය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පිටිපන උතුරු කිරිබේරියකැලේ සභාස සමිති ශාලාවේදී සිදුකෙරිණි.

මෙම වැඩසටහන සදහා කොළඹ දිස්ත්‍රික් සභාස සංගමයේ ගරු සභාපති

ඩැනිසන් වීරසූරිය මහතා විසින් සම්පත් දායකත්වය සැපයූ අතර, කොළඹ දිස්ත්‍රික් සභාස සංගමයේ සාමාන්‍යාධිකාරී තුසින් කුමාර වීරවර්ධන මහතා, හෝමාගම කලාපීය අධ්‍යක්ෂ කුමාර ප්‍රසන්න ගිනිකුණගේ මහතා හෝමාගම කලාප කළමනාකාරු සන්ධ්‍යා සාගරිකා මහත්මියද මෙම වැඩසටහන සදහා සහභාගී විය.

සමිති ය ක යහපත

වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය, අතුරු ව්‍යවස්ථා විධිවිධාන හා නීතිරීති සම්බන්ධයෙන් දැනුවත් වීම, කාරක සභික යුතුකම් හා වගකීම් පිළිබඳව, ලේකම්ගේ කාර්යභාරය දැනුවත් කිරීම, කාරක සභික නිලධාරීන්ගේ සාරධර්ම පිළිබඳව දැනුවත් කිරීම හා සමිති මගින් යොමු කල ගැටළු සාකච්ඡා කිරීම ද සිදු කරන ලදී.

කිරිබේරියකැලේ සභාස සමිතියෙන් මෙම වැඩසටහන සදහා අනුග්‍රහය ලබාදෙන ලදී.

නිර්මාණ පිනාදරී වැලිකල
පරිපාලන සම්බන්ධීකරන ලේකම්

රිටිගල වන අරණ

වසන්ති කරවීමේ - තලංගම උතුරු අංක 1 සභාස

දුෂ්කරවූ ගමන්මගක දෙපසින් ඝන කැලැවකින් සමන්විත වූ රිටිගල කන්ද සොබා දහමේ තවත් එක් අපූරු නිර්මාණයකි. එහි චේතිහාසික පසුබිමක් ඇත. රිටිගල කන්ද මහඝන කැලැවකින් වටවී ඇති ගල්ලෙන් හා ගල් කුළුණු නටබුන් දැකිය හැක. අතීතයේ ආරණ්‍ය සේනාසකක් පවත්වා ගෙන ඇති බවට සාධක ඇත. නිහඩ නිසලවූ සුන්දර පරිසරය සිත්ගන්නා සුළුය. පුරාවිද්‍යා රක්ෂිතයක් හා දැඩි ස්වාභාවික රක්ෂිතයකුත් එක තැන පිහිටි එකම ස්ථානය රිටිගලයි.

මහරූපය වනස්පතියන් වටා එතුනු මහවිශාල වැල් නෙස්සින් පැහැර ගන්නාසේම ගතට දැනෙන්නේ සිසිලසකි.



හෙට දිනයේ දී නිසංසලවූ වනලැහැබක අසිරිය විදගන්නට රිටිගල වන අරණ රැකගැනීම අපගේ පරම යුතුකමකි.



ස.ආ.ස. ප්‍රවත් කොළඹින්

★ අධීක්ෂණය

ඩී. වීරසූරිය
තුසින් කුමාර වීරවර්ධන

★ ප්‍රකාශන කමිටුව

සී. ගමගේ
එම්.ඩී. ජිනදාස
නේමසිරි බෙනරගම
එම්.රොහාන් ජේ. පෙරේරා
යූ.ඩී.එස්. වීරසිංහ

★ විධායක සභාය

නාලක ජයසූරිය

★ පරිගණක අක්ෂර හා සැලසුම

කේ. ඒ. සම්පත් ප්‍රසංග

කොළඹ දිස්ත්‍රික් ස.ආ.ස. සංගමය

220/1, හයිලෙවල් පාර, මහරගම.

දු.ක. 0112 851213, 0112 848801, 0114 301228
sanasacolombo@gmail.lk

ස්වයං විනයක් හා සංවරයක් ඇති සමුපකාර ප්‍රතිපත්ති සාමාජික අවශ්‍යතාවන් ඉටුකර දෙයි.

සමාජ සම්බන්ධතා කාර්යක්ෂම ණය පිළිවෙතක් (ණය අත් පොතක්)

සාදා ගැනීම සිදු කරන්නේ කෙසේද?

ණය ගනුදෙනු ක්‍රියාවලිය තුළ සභා සමිතියේ කාර්ය භාරය

ශ්‍රී ලංකාවේ සකසුරුවම් හා ණය ගනුදෙනු සම්ප්‍රදාය සමිති විසින් සිය සාමාජිකයින් තුළින් ආර්ථිකයට එකතු කරනු ලබන මූල්‍යමය වටිනාකම ඉතා ඉහල අගයකි. විශේෂයෙන් සිය සාමාජිකත්වයට එක් වර්ෂයකදී නිකුත් කරනු ලබන ණය ප්‍රවාහය හේතුවෙන් සාර්ව ආර්ථික පරිසරයට සිදුවන බලපෑම ද සැලකිය යුතු මට්ටමක පවතී.

නමුත් මේ සා විශාල සේවාවක් සිදුකරන ණය ප්‍රවාහය නියාමනය කිරීමට තිබෙන්නේ කාලීනව වෙනස් නොවූ පනත, අතුරු ව්‍යවස්ථාව සහ ඒ මත සාදාගත් කාරක නියෝග මාලාවන්ය. අද මා උත්සාහ කරන්නේ ඒවායේ තිබෙන නියෝග මත පිහිටා සභා සමිතියට ගැලපෙන ආකාරයට ණය පිළිවෙතක් (ණය අත් පොතක්) සාදා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමක් සිදු කිරීමටයි.

සභා සමිතියක් මූල්‍යමය වශයෙන් ආර්ථිකයට වාසිදායක වන්නේ ඇයි ?

- 1 ව්‍යවසායකත්ව නිපුණතා නැති අමතර මුදල් සහිත මිනිසුන්ගේ මුදල් අවදානමකට මුහුණ නොදෙමින් රැස්කර ඒ සඳහා ප්‍රතිලාභ ලබාදීම.
- 2 නව ව්‍යාපාරික සහ ව්‍යවසායකත්ව අදහස් ඇති අවදානමට මුහුණ දෙමින් රටේ නිෂ්පාදනයට දායක විය හැකි මිනිසුන්ට අවශ්‍ය මූල්‍ය ශක්තිය දීම.
- 3 සියළුම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට තරම් වර්තමානයේ මූල්‍ය ශක්තිය නොමැති නමුත් අනාගත මූල්‍ය ප්‍රවාහය සහිත මිනිසුන්ට අවශ්‍ය වර්තමාන හිඟය සපුරාදීම.

ඉහත අරමුණු ඉෂ්ට කිරීමට තිබෙන මූලික ක්‍රමෝපායන් වන්නේ තැන්පතු ඒකරාශීකරනයත්, ණය ප්‍රවාහයත් යන මූලික යාන්ත්‍රණයයි. මෙම දෙකම අවදානම් දරමින් සිදුකල යුතු මූලික කාරනයන්ය. ඕනෑම ආයතනයක ණය අවදානම් ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්තීන් පිළිබඳව මග පෙන්වීම සිදු කරනු ලබන්නේ ණය පිළිවෙත් ලේඛණය (ණය අත්පොත) තුළිනි. එය සභා සමිතියක නම් අතුරු ව්‍යවස්ථාව සහ කාරක නියෝග මාලාව තුල අඩංගු ණය ප්‍රතිපත්තියයි. සෑම ණය දෙන ආයතනයකටම ණය පිළිවෙත් ලේඛණය ඉතාමත් වැදගත් ලේඛණයකි. ශක්තිමත් ණය කළඹක් නිර්මාණය කිරීමට නම් ශක්තිමත් ණය පිළිවෙත් ලේඛණයක් අත්‍යවශ්‍ය වෙයි.

ඕනෑම ණය පිළිවෙත් ලේඛණයක තිබිය යුතු පොදු ලක්ෂණ පහත පරිදි වෙයි.

- 1 ණය පිළිවෙත් ලේඛණය ලිඛිතව තිබිය යුතුය. නමුත් බොහෝ සමිති වල මෙය දක්නට නැත. අතුරු ව්‍යවස්ථාවේ සහ කාරක නියෝග මාලා වල පමණක් මීට අදාල වගන්ති අඩංගු වෙයි.
- 2 විචක්ෂණශීලී බව, සුරක්ෂිතතාවයත්, ද්‍රවශීලතාවයත් ණය කළඹ තුල සිදු කරගන්නා ආකාරය
- 3 ණය ලබා ගන්නන් අතර පවත්වා ගෙන යා යුතු සමරූපී බව (Uniformity) පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික ලක්ෂණ
- 4 ණය කාර්ය මන්ඩලය විසින් සොයා බැලිය යුතු කරුණු සහ මූලාශ්‍රයන් පිළිබඳව වෙනස් නොවන ප්‍රමිතීන්
- 5 ණය සීමාවන් තුල තම තමන්ට තිබෙන බලතල මොනවාද ? ඒවා ක්‍රියාවට නංවන්නේ කෙසේද ? යන්න පිළිබඳව
- 6 පොලී ප්‍රතිශත පැනවීම හා පොලී අය කරන ක්‍රමවේදය පිළිබඳව
- 7 ණය ආපසු අය කිරීමේ ක්‍රමවේද හා නීතිමය කටයුතු පිළිබඳව
- 8 විධිමත් හා ඒකාකාරී ණය ලිපිගොනු , ලේඛණ සහ තොරතුරු පවත්වා ගෙන යාම පිළිබඳව
- 9 ණය පිළිවෙත් නම්‍යශීලී විය යුතු අතර කලින් කලට යාවත්කාලීන කිරීම ද අවශ්‍යය. පහත වැදගත් හේතූන් මත



සංශෝධනයන් සිදු විය යුතුය.

- ◆ නීතිමය වෙනස්වීම් ◆ ආර්ථික වෙනස්වීම් ◆ දේශපාලනික වෙනස්වීම්
- ◆ අවදානම් උපරිමව දැරීමට ණය දෙන ආයතන සතුව තිබෙන දක්ෂතා
- ◆ තරඟකාරීත්වය
- 10 විශේෂ බැංකු හා මූල්‍ය කටයුතු පාලනය කරන නීතිරීතිවලට යටත් විය යුතුය.
 - ◆ සෑම බැංකුවක්ම - බැංකු පනතට අනුව
 - ◆ මූල්‍ය සමාගම් - මූල්‍ය පනත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීතිරීති
 - ◆ සභා සමිති - සම්ප්‍රදාය පනත , අතුරු ව්‍යවස්ථාව, කාරක නියෝග මාලාවන්

ඉහත තිබිය යුතු පොදු ලක්ෂණ ආරක්ෂා කර ගනිමින් පහත සදහන් කරුණු ණය අත්පොතක් තුල අනිවාර්යෙන් අන්තර්ගත විය යුතුය.

1 ණය කළඹක තබාගත යුතු උපරිම විශාලත්වය

තැන්පතු ප්‍රමාණය, ප්‍රාග්ධන ප්‍රමාණය හෝ වෙනත් Benchmark පදනම් කරගෙන මූල්‍ය ආයතනයක් විසින් තබා ගත යුතු ස්වකීය ණය කළඹෙහි විශාලත්වය මෙමගින් පෙන්නුම් කරයි. සභා සමිතියක,

- ◆ මුළු වත්කම් වලට සාපේක්ෂව තිබිය යුතු ණය කළඹ 70% - 80% අතර
- ◆ කොටස් සහ මුළු තැන්පත් වලට සාපේක්ෂව 90%
- ◆ තැන්පතු වලින් පමණක් නම් 80%

2 ණය ක්‍රියාවලිය තුල ආයතනික ව්‍යුහය තිබිය යුතු ආකාරය

ණය ක්‍රියාවලිය තුල ආයතනික ව්‍යුහය බෙදී ගොස් ඇති ආකාරය පෙන්නුම් කල යුතුය.

සභාපතිතුමා / කාරක සභාව → ණය කමිටුව → කළමනාකරු → ණය නිලධාරීන් → මූල්‍ය අංශය → ණය අය කිරීම්

ඉහත එක් එක් තලයන් වලට අදාල ණය වල රාජකාරීමය ස්වභාවය සහ බලතල හා සීමාවන් ඉතා පැහැදිලි ලෙස ලේඛණගත වී තිබිය යුතුය.

3 මිල කිරීමේ පිළිවෙත (පොලී ප්‍රතිශත සකස් කිරීම)

මෙය අතිශයින්ම වැදගත්ය. ණය පහසුකම් සඳහා අය කරන මිල මගින් ආයතනයේ,

- 1 අරමුදල් පිරිවැය
- 2 පරිපාලන පිරිවැය
- 3 අවදානම් පිරිවැය

යන කොටස් තුනම (03) ආවරණය වී තිබිය යුතුය.

පොලී අනුපාත තීරණය කරන ආකාරය පිළිබඳව ඉතා පැහැදිලිව මිල කිරීමේ පිළිවෙත තුල තිබිය යුතුය. සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනයක් සිය මිල කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රමවේද 4 කට අනුව සිදු කරයි.

- 1 සාමාන්‍ය බර තැබූ අනුපාතය (AWDR – Average Weighted Deposit Rate)
- 2 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය (Treasury Bill Rate)
- 3 සාමාන්‍ය බර තැබූ ප්‍රමුඛතා ණය දීමේ අනුපාතය (Average Weighted Prime Lending Rate) (AWPLR)
- 4 අනුරූප මිල තීරණය කිරීම (පිරිවැය පදනම් කර ගනිමින්)
සභා සමිති සඳහා මෙම 4 වන ක්‍රමවේදය අනුගමනය කිරීම වඩා සාධාරණ වෙයි. නමුත් එය ද ප්‍රායෝගික නොවන අවස්ථා ඇත. ඊට හේතුව වන්නේ බොහෝ සමිති වල පිරිවැය සිය පොලී ප්‍රතිශතයට වඩා වැඩි අගයක් ගැනීමයි. කෙසේ වෙතත් ඉහත ක්‍රමවේද වලින් කුමන ක්‍රමවේදය හෝ සිය ණය පිළිවෙත තුල ලේඛණගත කර තැබිය යුතුය.

4 ණය වර්ගීකරණය හා උපරිම සීමාවන්

මෙය ඉතා වැදගත් අංශයකි. එනම් සමිතිය තුල තිබෙන ණය වර්ග සහ ඒවායේ අරමුණුත්, ඒවායේ උපරිම සහ අවම ණය ප්‍රමාණයන්, ඒවා නිදහස් කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව ඉතා පැහැදිලිව ලේඛණගත විය යුතුය.

5 ණය කළඹ මිශ්‍රණය (Portfolio Mix)

මෙය ඉතා තීරණාත්මක අවදානම් කළමනාකරණය කිරීමේ සාධකයකි. තමන්ගේ බල ප්‍රදේශයේ විවිධ ක්ෂේත්‍ර සඳහා ලබා දෙන උපරිම ප්‍රතිශතයන් කවරේද යන්න පිළිබඳව මග පෙන්වීමක් සාදා ගත යුතුය.

'බිත්තර සියල්ල එක් පැසක නොදමනි' යන කියමන ණය කළමනාකරනයේ තිබෙන ඉතා ජනප්‍රිය කියමනකි. එසේ කියන්නේ එක් අංශයකින් ඇති වන අහිතකර බලපෑම තවත් අංශයක තිබෙන ප්‍රගතිය තුළින් ආවරණය කර ගැනීමට හැකිවීමයි. ප්‍රධාන වශයෙන් ණය කළඹ මිශ්‍රණය කල හැකි අංශ මේවාය.

වෙළඳාම - ස්වයං රැකියා, කඩ සාප්පු, කෘෂි කාර්මික, කාර්මික, නිවාස, පරිභෝජන, විකල්ප බල ශක්ත, සංචාරක, සේවාවන්, වෙනත්

ඉතිරිය ලබන කලාපයට.....

ඔබටත් කේන්ති යනවාද?

කේන්තිය යනු අපගේ ශරීරයේ ඇට ලේ මස් දවා ගෙන එන ආවේගයකි. මනුෂ්‍යයාට පමණක් නොව සතු සිවිපාවටද කේන්තිය උපදියි. මනුෂ්‍යයන් වශයෙන් කේන්ති නොයන කෙනෙක් සොයා ගැනීමට අපහසුයි.

අපට නොයෙක් ආකාරයට කේන්ති යා හැකියි. පුද්ගලයකු සමග, ගහක් ගලක් සමග, සතකු සමග, මේ කුමන අයුරින්, කුමන මොහොතක,

කුමන දෙයකට කේන්ති, ආවත් එය මදකින් හෝ අඩුකර ගැනීමට උත්සාහ කර බලන්න. මනුෂ්‍යාට හටගන්නා කේන්තිය පාලනය කර ගත හැකියි. එය අවබෝධයෙන් යුතුව චලියට නොදමා දයාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම වැනි ගුණ ධර්ම සිතට ඇතුළු කර ගැනීමෙන් යහපත් ජීවිතයකට

මාර්ගය පාදයි. මෙය පුහුණුවක් හැටියට කිරීමෙන් තමන්ට වන වාසි බොහොමයි. ඔබත් උත්සාහ කර බලන්න සිතට කෙතරම් සැහැල්ලුවක් දැනෙනවාද කියා කලක් යන විට ඔබටම අත් විදින්නට හැකි වනු ඇත. එය ඔබේ නිරෝගි කමේ වික්රමයක් වනු ඇත.

සන්ධ්‍යා ජයකොඩි
පිටිපන නගර සභා ස

සභා ස පිළිවෙත

සහභාගිත්වයයි පළමුව සිදු
ගනුදෙනුවයි දෙවනුව ඉටු
විශ්වාසයයි යන පදනම
සභාසයි කියන සමිතිය ඉන්

කරන්නේ
කරන්නේ
ලැබෙන්නේ
සැදෙන්නේ

ගමකට තිබුණ අඩුපාඩුව
සැපතට දියුණුවට මංපෙත
පොලියට විස්සෙ තිනෙ දුන් අය
ගැමියාට මෙයින් පොදු යහපත

නැතිවෙනවා
සැලසෙනවා
අඩුවෙනවා
ඉටුවෙනවා

මසකට වරක් සැමදෙන එක්රැස්
වැඩකට නොමැති පුරසාරම්
පොලියට ණයට දුන් හැමදේ
සැමහට විවෘතව මේ හැම

වෙනවා
නොකියනවා
කියවෙනවා
සිදුවෙනවා

සං උපකාරයයි මෙහි එන කෙටි
මංපෙන් සැදෙන්නේ සැමගේ
සංගම් දිස්ත්‍රික්කේ හරියට මග
පිං සිදුවන්නේ අපගේ නිල

අරුතයි
දියුණුවටයි
පෙන්වයි
දරුවන්ටයි

පළතුරු කියන්නේ කාටත් ගුණ
විසිතුරු කළොත් වන්නේ වැඩි
සකසුරුවම කියන්නේ කාටත් ගුණ
ගරුසරු දිවියකට මේ හැම

දෙයකි
වියදමකි
දෙයකි
අත්වැලකි

සුනිල් නවරත්න - ඉහල කොස්ගම සභා ස

විශේෂ ප්‍රේමය

සය වසරක්ම ඔබ සිටියත් ලෙඩ
ඔබ සුව කරගන්න අපි වෙර
මල් එල ගැනුනෙ නෑ හිමි අප දුටු
මම සහ දරු තිදෙන තනිකර

ගානේ
දැරුවානේ
සිහිනේ
දැමීමානේ

ඔබේ රුව දකින විට හදවතෙ දැවෙයි
පාලුව කාන්සිය මා සිත වෙලා
දරුවන් තිදෙන නම් මම රැක බලා
ඔබ නික්මුනා මම සදහට උනා

ගිහි
ගනි
ගනි
තනි

ඔබ සිහිකරන්නේ මම හඳු පිරුණු
පිං දුම් කරන්නේ ඔබ වෙත බැදුනු
දුක ශෝකය දරා ඉම් පිස කදුලු
මගේ රන්කදට නිවනේ දොර විවර

බැතින්
සිතින්
ඇසින්
වෙයන්

ගෙවිනා පස්වසක් මගෙ හිමි නික්ම
සැම වසරකම පිං පෙන් දෙමි ඔයා
මේ වැසි අකල් විශොවක් මින් මතුව
උපදින සෑම හවයෙම ඔබ මගෙම

ගොසින්
නමින්
නොවෙන්
වෙයන්

කමලා වැල්ලාන ගමගේ - පතිරගොඩ සභා ස

පිදිය යුතු අපේ අය

තුසිනා දිල්ලැසි විතාන
මාවත්ගම සභා ස

උත්සව ශාලාවක් අවශ්‍ය නම්...

සී.ස. කල්ලේගොඩ, තලවතුගොඩ
සභා ස සමිතියේ

‘සදීපා’ උත්සව ශාලාව
කුලියට දෙනු ලැබේ.

ස.ආ.ස. කාමාපික සමිති වලට
විශේෂ වරප්‍රසාද

ඔබගේ සියළු
උත්සව කටයුතු සදහා විමසන්න.

දු.ක. 0112774238

සුභ උපන්දිනයක් වේවා !!

කරගම්පිටිය සමිතියේ පසුගිය මස උපන් දිනය සැමරූ අය

එම්. රොහාන් ජේ. පෙරේරා
ප්‍රකාශන කමිටු නියෝජිත
සැප්තැම්බර් 03



එච්. දයාරත්න



එන්. තිසේරා



නිරා මාරුති



එන්. දමයන්ති



සී. සුරේෂ්



මේරි කුමාරා



සී.ඩබ්. කමලාවත



එස්. සිල්වා



ඩේසි සිල්වා



කේ.ඩී. කරුණාරත්න



එන්. ප්‍රනාන්දු



ඒ. රාජිනී



මානෙල් ප්‍රනාන්දු



කේ. සුවිනිතා



ඒ. කුසුම්ලතා



සී. ස්වර්ණලතා



අයි. පිරිස්



ටී. සජිකා



ගයිතා මේඛලා



ඒ ප්‍රනාන්දු



එල්. වන්දනා



පී. සරෝජනී



පී. ද මෙල්



ටී. මධුකාමිනි



ඒ. දිල්හනි

සමුපකාර ව්‍යාපෘතිය වඩා හොඳ ලොවක් නෑයි.

ගම වැරදි දිලෙනා කුමරිය

සඤාස උතුර බෝමිරියයි දිනෙන් දිනම පෙරට යන්නේ
ඉන්ද්‍රපාල මැතිදු කුමයි ගරු සභාපති පෙනී ඉන්නේ
උප සභාපති පත්මසිරි ගරු කටයුතු ලෙසට ඉන්නේ
ජයන්ති මල්ලිකා මියයි ගරු ලේකම් කම දරන්නේ

සම්ප්‍රීතා මෙනෙවිය ගරු කළමනාකරු ලෙස දිලෙන්නේ
සහයට හංසිකා මෙනවිය සඤාස සමිතියේ සිටින්නේ
ප්‍රියමාලි මහත්මියයි විගනකකම මෙහි දරන්නේ
හරසිය තිස්තුනක් ලෙසින් සාමාජික කැළ රදන්නේ

සුන්දර කැළණි නදියේ අසබඩ ඇති බෝමිරියයි
රයිගම් කෝරළේ රඳන උතුරු සඤාස බෝමිරියයි
ගම්පහ යහපතක් ගෙනෙන බැංකුව අද බෝමිරියයි
ගම මැද දිලෙනා කුමරිය උතුර සඤාස බෝමිරියයි

නැගි වන පුන් ඇසළ සද දැන් අමුතු වලියක් පතුරලා
සඤාස බැංකුව උතුරෙ තිබෙනා දිනෙන් දින ඇත ඔබවෙලා
කෝටි 4 ක් වටින සම්පත් වලින් ඇත මෙහි ඵල නෙලා
ගමේ බැංකුව සඤාස බැංකුව කුමරි අද ඇත හිනැහිලා

එම්.ඩී. නිමල් ශාන්ත වික්‍රමරත්න
බෝමිරිය උතුර වාර්තාකරු

ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන හරඹමු. ගාල්ල දිස්ත්‍රික්කය

මෙම දිස්ත්‍රික්කයේ අපට විශේෂයෙන් නැරඹිය හැකි ස්ථාන වනුයේ, ගාලු කොටුව, හිනිදුම කල්වාරි කන්ද, මාදු ගඟ, මඩොල් දූව, හික්කඩුවේ කොරල් උයන, උනවටුන මුහුදු වෙරළ, සීනිගම දේවාලය, සහ පරගොඩ රජමහා විහාරය වේ.

පොතපත ඇසුරෙන්
එම්. රොනාන් ජේ. පෙරේරා - ප්‍රකාශන කමිටු නියෝජිත

ජාතික කතා පොතෙන් විනිවස ජාතිකය

පැවිදිව වෙසෙන හිමවන දැන හැදින ගෙන
බොහෝකල් ගෙවන මුත් බෝසත් වෙනස දැන
හිමාලයෙන් බැස ගංතෙර සිසිල මැන
ආරාමයක් කරවා ගම වකළ වින

බවුන් වඩන සඳපිරිවැපියෙක් එන්නේ
වාදයකටයි ඔහු දඹදිව සිට එන්නේ
ප්‍රතිවාදියෙක් නැත හමුවී ඔහු පැන්නේ
අප බෝසතුන් හා වාදෙට සැරසෙන්නේ

ඔහුගේ පිරිස, හිමි වැඳ දොඩමළ විමෙන්
පැනයක් නගයි පිරිවැපි තෙම ඉවසීමෙන්
ගංඟා ජලය සුවඳයි වන පෙත රැක්මෙන්
බොන්නේ වචන් ජලයද හිමියනි දක්මෙන්

පැනයෙන් තවත් පැනයකි ඔහු මතුරන්නේ
'ගංගාව' නම් කිම පවසනු මැන සන්නේ
විතෙරද, මෙතෙර හා වැලි ගොනුවද මැන්නේ
පෙන්වා දෙන්න, 'ගඟ' පැහැදිලි කර මින්නේ

වැලින්, විතෙරත්, මෙතෙර වේ ගඟ ගලන්නේ
විසින් හැර 'ගංගාව' කොහි වෙද දකින්නේ
නැණවතෙකු නැතැ ඇසූ පැනයෙන් සැලෙන්නේ
ඇයිද සලිතව අසුන හැර ඔබ දුවන්නේ

ගංගාව නම් සම්මුතියක් පිළිගැනීමෙන්
ජල වාලුකා සම්මුතියද එක හැල්මෙන්
පිළිගත යුතු නොවෙද, විය වරදක් බව දැක්මෙන්
සසරින් ගොඩ වෙන්න දහමක පිළිගැනීමෙන්

උපදේශය: ජලයෙන් විභූෂිත ගංගාවක් යේ
හැප්‍රකායේ යෝග්‍යවෙන් ආත්මය යෝග්‍යතා
සැසඳව ගොදුරු වේ. -සිරි-



ජේෂ්ඨ ගණකාධිකාරීවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ මුදල් අධ්‍යක්ෂවරයකු වූ සංගමයේ සභාපතිගෙන්

ප්‍රශ්න විමසා පිළිතුරු ලබා ගන්න.

ප්‍රශ්නය : කාරක සභිකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු ද? ඒ සඳහා දැක්විය යුතු විස්තර මොනවාද?

පිළිතුර : ප්‍රඥප්තියේ 67 (1) අනුව සභාපති ඇතුළු කාරක සභාවේ අය විසින් සෑම වර්ෂයකම මාර්තු 31 දිනට පැවති වත්කම් හා බැරකම් (තමන්ගේ කලත්‍රයාගේ එක් එක් දරුවන්ගේ ද ඇතුළුව) පිළිබඳව ප්‍රකාශයක් නියමිත ආකෘති පත්‍රයේ ඉදිරිපත් කළ යුතු බවට නියමයන් ඇත. මේ සඳහා නියමිත ආකෘතියක එවිය යුතුබව දැක්වෙන බැවින් අදාළ ආකෘති පත්‍ර සමිතිවලට ලැබිය යුතුය. මෙම ආකෘති භාෂාත්‍රයෙන්ම රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කරනු ලබන අතර, ඒ ඒ දෙපාර්තමේන්තුවලට අවශ්‍ය ප්‍රමාණයන් ඇණවුම් කර ලබා ගත යුතුවේ. ඒ නිසා අදාළ ආකෘති පත්‍ර එවන එක් වර්ෂයක් සඳහා එක් අයකුට එකක් වන පරිදි එවිය යුතු බවට ඉල්ලීමක් කරමින් ලියාපදිංචි තැපෑලෙන් කොමසාරිස්වරයා වෙත යවන්න. මෙම ආකෘතිය පිටු ගනාවකින් සමන්විත වේ. එය නොමැතිව මෙම ප්‍රකාශය යැවිය නොහැකිය. එසේ ලබාගත් ප්‍රකාශ සම්පූර්ණ කර කවරයක බනා මුද්‍රා තබා දිසාව භාර සහකාර කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.

ප්‍රශ්නය : මෙම ප්‍රකාශ ලබානොදුන්නොත් සිදුවන්නේ කුමක් ද?

පිළිතුර : මෙම ප්‍රකාශ ඉදිරිපත් කිරීම පොදු නීතියක් යටතේ කළ නියමයක් බැවින් එහි ඇති නියමයන් අනුව නඩු පැවරිය හැකිය. පසුගිය කාලයේදී හිටපු ඇමතිවරයකුට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ අතර, දඩමුදලක් ගෙවීමට සිදුවිය. නඩු පැවරීමක් කළ හැකිය. ලංකාවේ සමුපකාර සංවිධාන ක්‍රියාත්මකවන ඒවා 8000 කට ආසන්නව පවතී එක් සමිතියක 7 ක් සිටිය හොත් ආකෘති 56000 ක් අවමව අවශ්‍ය වේ. ඒ ඒ පළාත් කොමසාරිස්වරුන් විසින් මේවා ලබා දිය යුතුය.

ප්‍රශ්නය : මුදල් වර්ෂය නිමවී මාසතුනක් ඉක්මවීමට පෙර සමිතියේ අවසාන ගිණුම් විණනය සඳහා ඉදිරිපත් නොකලොත් දිය හැකි දඩුවම් මොනවා ද?

පිළිතුර : බස්නාහිර පළාත් ප්‍රඥප්තියේ 43 හා 44 පිළිබඳවත් රීති මාලාවේ නියමයන් ගැනත් දැන සිටිය යුතුය. 44 අනුව රිපිස්ට්‍රාර්වරයා විසින් අවුරුද්දකට වරක් සමිති විගණනය කිරීම තමා හෝ බලය පැවරූ අයකු ලවා කරවිය යුතුය. ප්‍රමාද කිරීමට හේතුවක් නැත්තේ නිලධාරී හිඟයක් ඇතැයි කිව නොහැකිය. වෙනත් සුදුස්සන් පත් කිරීමේ බලයද ඇති බැවිනි. එහෙත් එසේ කිරීමට වර්ෂය නිමවී මාස 3 ක් ඇතුළත ගිණුම් රෙජිස්ට්‍රාර්වරයා වෙත සමිති යැවිය යුතුය. එසේ නොයැවුනොත් එහි ඇති වගන්තිය අනුව නඩු පවරා රු.2000 දඩයකට යටත් කළ හැකිය. එහෙත් එසේ කිරීම නොව රිතිවලින් කියවෙන්නේ එම ගිණුම් වෙනත් අයකු ලවා සකස් කරවා ගැනීමටත් ඒ සඳහා ගාස්තු ගෙවීමටත් රිපිස්ට්‍රාර් වරයාට බලය ඇත.

ප්‍රශ්නය : ගිණුම් ඉදිරිපත් නොකිරීම නිසා 74 වගන්තිය යටතේ නඩු පැවරිය නොහැකි ද?

පිළිතුර : නඩු පැවරිය හැකිය. එහෙත් අධිකරණයට පෙන්වා දිය යුත්තේ මේ සඳහා ක්‍රියා කළ හැක්කේ 43(ආ) 5 වන්නියේ විධිවාධාන අනුව බවය. එහි 6 වන්නිය අනුව තමාගේ අනුදැනුම නොමැතිව කළ බව ඔප්පුකළ හැකිනම් නිදහස්වේ. රිපිස්ට්‍රාර්වරයා වාර්ෂිකව කළ යුතු දේ වර්ෂ ගණනාවක් ගිය පසු කරන විට ප්‍රඥප්තියේ 44 යටතේ එසේ නොකිරීම ගැන ද අධිකරණයට දැන්වීම අවශ්‍යය. සමිතියට ඇති වගකීම මෙන්ම රිපිස්ට්‍රාර්වරයා වාර්ෂිකව කිරීම පැහැර හැර ඇති බව අධිකරණයට පෙන්වා දීම අවශ්‍ය වේ.

බුදු සම්ප්‍රදායි නැවත වඩනු මැනවි.

සිව් සැකි කප් කෙළක් හවයේ පෙරැමි පුරා
බුදු බව ලබා ගන්නා පස් මරුන් මරා
මිනිසන් ලොවේ අද ගින්නෙන් දැවෙන නුරා
සම්ප්‍රදායි බලනු මැන උන්දෙස දෙනෙත අරා

අනුනුත් මරා තමනුත් ඒ මඟම යන
බල ලෝභයෙන් - තණ්හාවෙන් අන්ධ වුන
අවි ආයුධෙන් ජය ගන්නට වෙර දරන
ලෝ සතුනට උනේ මේ කරුමයද මොන

මිනිසන් බව ලබන්නට අප ලැබුව පින
වටහා දෙන්න බැහැ ඇසුවත් කොතෙක් බණ
සෝදාලන්න අධමුන්ගේ කිළිටි මන
සම්ප්‍රදායි නැවත ලක් දෙරණට වඩනු මැන

පවට නැමුනු සිත් දහමම යොමු වේවා
දහම් බලෙන් අදමුටු පති දුර වේවා
ආගම්, ජාති කුල මල සැම යට වේවා
සම්බුදු දහම ලොව දසඅත පැති ඊවා

කේ.ඩී. සෝමලතා - මුල්ලේරියාව දකුණ සඤාස

මවකගේ දුක

එකම කුසේ ඉපදිලා
එකම තනේ කිරිබිලා
ඇයි පුතනුවේ නොඉවසුවේ
නුඹේ නංගිගේ මව් පදවිය

නංගිට මට වැඩි සැලකිලි
දෙන්නෙ ඇයිද මගෙ අම්මේ
මගේ පපුව පත්තුවෙනව
දාල යනව මගේ අම්මේ

නැත නැත පුත වැඩි සැලකිලි
පුත හට දෙයි මව් පිලිතුරු
නුබේ දුවත් මව් වු දා
ඔබ හට තේරෙයි මතු දින

දැනේ සවිය තිබෙන තුරා
ගතේ හයි යැදෙන තුරු
දෙන්නාවම පත ඇති තුරු
සලකන්නම් දිවි ඇති තුරු

සන්ධ්‍යා ජයකොඩි - පිටිපන නගර සඤාස

01 පිටුවෙන්...

දැනුම අවිය කරගමු.

කවරේදැයි පෙන්නුම් කරදෙන බැවින් සෑම සමිතියක්ම අගැයීමට ලක්විය යුතු බව පෙන්වා දෙන ලදී.

කොරතොට සමිතියේ ආරම්භක සභාපති වරයා වූ විදුහල්පති රණසිංහ මහතාගේ අභාවයෙන් පසුව ආරම්භයේ සිටම සිටි වත්මන් සභාපති අබේරත්න මහතා සමිතියට පමණක් නොව කලාපයටම වසර 8 ක කාලයක් නායකත්වය දෙමින් සංගමයේ අධ්‍යක්ෂ ධුරය දරාබව සිහිපත් කරමින් එම සමිතිය සංගමයේ කටයුතුවලට දුන් දායකත්වය මෙන්ම, සංගමයේ මගපෙන්වීම ලබමින්ම ඉදිරියට පැමිණි

සමිතියක් බවද පෙන්වා දෙන ලදී.

සමුපකාරවලට මගපෙන්වීමට මෙන්ම නීතිරීති ජිලි බදුව නිවැරදිව මගපෙන්වීමට වර්තමානයේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මෙන්ම නිලධාරීන් අපොහොසත් බව පෙනී යන බවත්, මේ වනවිට සමිති වලට වැඩබලන කොමසාරිස්තුමිය නිකුත්කර ඇති ලිපිය අනුව, ගිණුම් මාස 3 ක් තුල මෙන්ම ඉදිරි වසරේ අයවැය ලේඛණය මසකට පෙර ඉදිරිපත් කළයුතු බවට හා වත්කම් බැරකම් ප්‍රකාශ සියලු කාරක සභිකයින් විසින් සෑම වසරකම ඉදිරිපත් කළ යුතු

01 පිටුවෙන්...

වත්කම් බැරකම් ප්‍රකාශය

වසරකට වරක් විගණනය කරවිය යුතු බවය. එසේ කිරීමටයි මාස 3 ක් තුල යැවිය යුත්තේ. එසේ නොවනවිට රිජිස්ට්‍රාර්වරයා කළ යුත්තේ සුදුසුකම් ඇති අය ලවා ඒවා සකස් කරගෙන යන වියදම ගෙවීමට සමිතියට නියම කිරීමයි. එසේ කිරීමෙන් වාර්ෂිකවම විගණනයවේ. මෙවැනි බලය තිබියදී අවුරුද්දකට වරක් විගණනය කිරීමේ වගකීම් පැහැර හැරීම් ගැන අමාත්‍යාංශ ලේකම්වරු හෝ වගකිවයුත්තන් ගෙන ඇති පියවරයන් කවරේ ද?

ඉහත 3 හි සඳහන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකලහොත් අදාළ වන්නේ ඊට අදාළ පනතයි. ඒ අනුව දිය හැකි දඩුවම වන්නේ රු.1000/- දඩයක් හෝ වසරකට නොවැඩි සිර දඩුවමයි. මෑතදී ඇමතිවරයකුට මේ යටතේ රු.1000/- දඩ නියම කළ බවද ප්‍රසිද්ධය. මේ සඳහා පුරවා යැවීමට නියමිත ආකෘති පත්‍ර ඉල්ලා යැවිය යුතුය. එසේම මෙම තොරතුරු විවෘත නොවිය යුතු අතිශය පෞද්ගලික ඒවා බැවින්, එක් එක් අයගේ ප්‍රකාශ එක් එක් ලිපිකවරවල බහා මුද්‍රාතබා සමිතියේ සියල්ලම එක් කවරයක බහා ආවරණ ලිපියක් සමග අතින් ධාර දෙන්නේනම් ධාරගත් බවට එහි පිටපතේ අත්සනක් ලබා ගත යුතුය. නොඑසේනම් එම කවරයේ වත්කම් බැරකම් ප්‍රකාශ යනුවෙන් ලියා, තවත් කවරයක බහා ලියාපදිංචි තැපෑලෙන් යැවීම සුදුසු ය. එම ලිපි කවරයේ ඉහලින් වත්කම් බැරකම් ප්‍රකාශ යනුවෙන් සඳහන් කිරීම වඩාත් යෝග්‍ය වේ.

නීතිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති හා සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති සංවිධාන පාලනය කිරීමට නොව මගපෙන්වා දීම සිය වගකීම් බව වටහා ගන්නා නිලධාරීන් නොමැතිව සමුපකාරයේ පැවැත්මක් තිබිය නොහැක. එසේ නොමැතිවීමෙන් සමුපකාර සමිති ක්‍රමයෙන් නැතිවන්නේ ස්වේඡාවෙන් කටයුතු කරන්නන් ඒවා අතහැර දැමීමෙනි. බස්නාහිර පළාතේ පත්කරන්නේ ජේෂ්ඨත්වයෙන් අඩු වැඩ බලන කොමසාරිස්වරු වීමත්, දිස්ත්‍රික්වලට අවශ්‍ය සංවර්ධන සහකාර කොමසාරිස්වරුන් නොමැතිවීමත් පිළිබඳව ආණ්ඩුකාරවරයාගෙන් සමුපකාර විෂය ධාර පළාත් අමාත්‍යාංශයෙන් අවධානය යොමු විය යුතුය. එසේම සමුපකාරය පිළිබඳව ඉහළින් අවබෝධයක් ඇති ජනාධිපති ලේකම්වරයාගේ හෝ අවධානය යොමු විය යුතුවේ.

01 පිටුවෙන්...

පිටිපන නගරය සභා සංවර්ධනය

පිහිටි අනෙක්නාධාර සමිති ශාලාවේදී පැවැත්වින. ඒ සඳහා ආරාධිත අමුත්තා ලෙස ඕවිටිගම සභා සමිතියේ සභාපති සහ කලාප සභාපති යු. ආනන්ද මහතා සහභාගි විය. මෙහිදී ආරාධිත දේශනය කල මෙපමන කලක් සාමාජික සාමාජිකාවන්ගේ ඉහලම ප්‍රතිලාභ සහ දැනුම ලබාදෙමින් වටිනා සේවාවක් කළ පිටිපන නගරය පිටිපන නගරය සභා සමිතියේ සියළුම නිලධාරී මඩුල්ලට සහ සාමාජිකත්වයට ප්‍රණාමය පුදකලේය. සමිතිය තවත් වැඩිදියුණු කිරීමට සීමාසහිත සමිතියක් ලෙසට පත්කරන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය.

ලක්ෂ්මන් ගුණවර්ධන පිටිපන නගරය සභා වාර්තාකරු

බවට පෙන්වා දෙමින් එසේ නොකළහොත් ප්‍රඥප්තියේ 74(2)(1) අනුව කටයුතු කරන බව දන්වා ඇතත්, එහෙත් කළ යුත්තේ මාස 3 ක් තුළ ගිණුම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් වෙනත් අයකු ලවා ගිණුම් සකස්කරවා ගෙන තමා නියමකළ ගාස්තුව සමිතිය ගෙවීමට නියම කළ යුතු බව අමතක කර ඇතැයි පෙන්වා දෙන ලදී. දඩුවම් දීම ට වඩා නීතියේ අරමුණු වූයේ සෑම වසරක් පාසාම ගිණුම්, රිජිස්ට්‍රාර්වරයා විගණනය කළ යුතු බවත් එ සඳහා දඩුවම් කළ හැක්කේ ප්‍රඥප්තියේ 43(5) අනුව පමණක් බව ද පෙන්වා දෙන ලදී. මේ තත්වයන් මත සෑම සමිතියකම නායකයින් හා කාර්ය මණ්ඩල සමුපකාර යනු කුමක්ද මෙන්ම නීතියේ ඇති විධිවිධානයන් මැනවින් ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම පිළිබඳව එම නීතියේ ප්‍රකාරව නඩු පැරීමෙන් පසුව, රු.1000/-

දඩයක් හෝ වසරක සිර දඩුවමක් නියම කළ හැකිබව පෙන්වා දුන් විරසුරිය මහතා පසුගිය දා හිටපු ඇමතිවරයෙකුට මේ වරද වෙනුවෙන් රු. 1000/- දඩයක් නියම කළ බවද පෙන්වා දුනි.

නීති ඇත්තේ සමාජ සංවර්ධනය සඳහා බවත්, සමුපකාර මහජන සංවිධායක් මෙන්ම එහි, සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මෙන්ම, ස්වාධීනත්වය හා ස්වර්ත්වය, යන ප්‍රතිපත්ති ආරක්ෂා විය යුතු බවත් වගකිවයුත්තන් වටහා නොගන්නේ නම් සමිති පරිහානියට පත්වීම වැළැක්විය හැක්කේ එම ප්‍රත්පත්ති රැකෙන පරිදි අවංකවම කටයුතු කිරීමෙන් බව තේරුම් ගන්නා මෙන් සියලු නායකයින්ගෙන් ඉල්ලා සිටින ලදී. කාර්ය සාධනයට ඉදිරිපත්වූ බොරුපන සමිතියේ කාරක සභිකයකුව සිටි ඒ.එම්. චන්ද්‍රත්න මහතාගේ හෘද සැත්කමක්

වාර්තා කලේ :- හේමසිරි බෙනරගම

ටෙම්ප්ලර් පාර සභා සබ්කල මෘණියන්ට නිවන් සුව

එල නෙලන - එල බුදින, මිනිස්සුන් දන්නේ නැහැ. එල දරන රැක්ෂයක් වැවෙන්නට මහ පොලොවේ, බීජයක් පැල කරපු පොහොර දමමින් වඩපු, කෘමීන්ගෙන් රැකගත්ත, මිනිසුන්ව...

එහෙත් මුලු විශ්වයම දකිනවා නිරතුරුව, ලොවෙහි සිටිනා සැවොම - කරන හොඳ සහ නරක, යම් පවක් එල ලබා ඔබ සිටිනම් දුකක, මේ පිනම එල ලබයි - යන්න ඔබ සුගතියට

රමන සමන්ති දාබරේ
සී.ස. ටෙම්ප්ලර් පාර සභා ස

භූකලාප

සසලවූ නිසල සින ගිලන්විය නොසිතූ ලෙස දනුනා හදවතට විශේශය විඩාපත් වූ සින තනිකමෙන් පාලුවෙන් ගලා ගිය ජීවිතය තාවකාලික නවාතැන් පලේ හුදකලා විය ගණදුර ගලා ආ දිවිමග බාරගන්නෙමි දොම්නසින් නොසැලනා සින දිනෙන් දින සනහාගත් සින සුවපත් කළා දහම් පද ගණදුර දුරුවූනා උදාවූ අරුණලමෙන් සොම්නසින් පිරුණු සින දුකසැපය තුල මා හැර නොගිය හුදකලාව තවමත් මා අසල ඇත සෙනෙහසින්

වසන්ති කරව්ගේ
තලංගම් උතුර අංක 1 සභා ස

ආයුර්වේද වෛද්‍ය සායනය



බ/ප ආයුර්වේද කොමසාරිස් තුමියගේ අවසරය මත කො.දි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමියගේ අනුදැනුම ඇතිව මොරටුව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ මුලිකත්වයෙන් උතුරු කටුබැද්ද සභා ස ශාලාවේ පසුගියදා එම සමිතිය මගින් සංවිධානය කලහ. මෙම සමිතියේ සාමාජික සාමාජිකාවන් සියයකට වැඩි පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ගත් අතර වෛද්‍ය සෞඛ්‍ය දත්ත පරීක්ෂාව හා ආයුර්වේද වෛද්‍ය සායනය සඳහා වෛද්‍ය ඵල්.අයි.ඒ.ද. සිල්වා මයා, වෛද්‍ය ඵල්.ඩී. ලක්මානි මිය, වෛද්‍ය යු.ඵම්. හේවා පතිරණ මයා යන වෛද්‍ය වරුන් වෛද්‍ය කටයුතු සඳහා සහභාගි විය.

නිමල් කොලඹගේ - උතුරු කටුබැද්ද සභා වාර්තාකරු

සමුපකාරයේ පදනම හොද අවශ්‍යතාවයයි.

සාර්වක ක්‍රියාන්විතයක විවාරශිල්පි පෙළඹවීම.....

ස.ශ්‍ර.ස. කාර්ය සාධන ඇගයීම් 2018

කොළඹ දිස්ත්‍රික්කයේ සභා සමිතිවල ගුණාත්මකභාවය හා කර්‍යක්‍රමතාවය ඉහල නංවනු පිණිස 2018 වසරක කාර්ය සාධනය ඇගයීමේ 2019 අගෝස්තු මස 18 වන දින ඉරැදි කොරතොට සභා රංග ශාලාවේදී පවත්වන ලද කාර්ය සාධන ඇගයීම් උළෙලේ සුවිශේෂී සටහන්.....



ඒ ශ්‍රේණිය ලබාගත් සමිති



සී.ස. කරගමපිටිය කවුඩාන සභා සමිතිය



සී.ස. රාජගිරිය නැගෙනහිර සභා සමිතිය



සී.ස. උතුරු කටුබැද්ද සභා සමිතිය



සී.ස. බටහිර ඉදිබැද්ද සභා සමිතිය



සමානාත්මතාවයෙන් යුතුව ඵ්කට වැඩ කිරීම සමුපකාර්යයි.